

ශ්‍රී ලංකා ජාතික විෂ්‍යපට සංස්ථාව.

1. මුල්‍ය ප්‍රකාශන

1.1 මතය

මාගේ පර්ක්‍රමණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, ශ්‍රී ලංකා ජාතික විෂ්‍යපට සංස්ථාව 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් ව්‍යෝග සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ජේදයේ දක්වා ඇති කරුණු වෙතින් මුල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ජාතික විෂ්‍යපට සංස්ථාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ වැඩිහිටි අවසන් ව්‍යෝග සඳහා එහි මෙහෙයුම් කටයුතු වල මුල්‍ය ප්‍රතිච්‍රිත හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුර්න් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

1.2 මුල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය

2003 ජූනි 02 දිනැති අංක පිරිඩි/12 දින රාජ්‍ය ව්‍යාපාර ව්‍යුලේඛය අනුව ගිණුම් ව්‍යෝග අවසාන රී දින 60 ක් ඇතුළත මුල්‍ය ප්‍රකාශන සකස් කර විගණකාධිපති වෙත විගණනය සඳහා ඉදිරිපත් කළයුතු වුවද, ශ්‍රී ලංකා ජාතික විෂ්‍යපට සංස්ථාව ටියින් 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් ව්‍යෝග සඳහා වූ මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණේ දින 49 ක ප්‍රමාදයකින් පසුව 2011 අප්‍රේල් 20 දිනදිය.

1.2.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) i. ප්‍රමිත ත්‍රිත්වය අනුව, වත්කමක් පාරිවිචාර ගැනීමට හැකි වූ අවස්ථාවේ සිට ක්ෂේර කිරීම ආරම්භ කළ යුතු වුවත්, ආයතනයේ ක්ෂේර ප්‍රතිපත්තියට අනුව වත්කමක් මිලදී ගන් ව්‍යෝගයේදී ක්ෂේර තොකරන අතර, ඉවත් කරන ව්‍යෝගයේදී ඉවත් කරන දිනය දක්වා ක්ෂේර කරන බව දක්වා තිබුණි. මේ අනුව ආයතනයේ ක්ෂේර ප්‍රතිපත්තිය ප්‍රමිතයට අනුකූල තොවුණි.

ii. එක් වත්කමක් රු.1.00 බැහින් වූ ගුද්ධ අයට ගිණුම් වල දක්වා තිබුණු, වත්කම 99 ක ජේවා කාලය යලි ගණනය කර ප්‍රත්‍යාගණනය කිරීමට හෝ භාරිතයට ගත නොහැකි වත්කම් නිබෙ නම් අපහරණය කිරීමට හෝ සමාලෝචන වර්ෂයේදී කටයුතු කර නොනිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 30 ප්‍රකාරව , ආයතනයේ මුලා හා මෙහෙයුම් තීරණයට බලපැමි කළ හැකි ඩියට්ම සම්බන්ධිත පාර්ශ්වයන්ගේ සම්බන්ධතාවයන් ඔවුන් මුලා ගණුදෙනුවකට සම්බන්ධ වුවත් නැතත් ගිණුම් වල හෙලිදරව් කළ යුතු වුවත් , එම හෙලිදරව් කිරීම කර නොනිබුණි.

1.2.3 නොසැයුම් වූ පාලන ගිණුම්

සිනමා කාලා ණයගැනී පාලන ගිණුම, ලෙපරයට අනුව රු. 161,826,268 ක් වූ අතර උපලේඛනයට අනුව රු. 166,736,441 ක් වූයෙන් රු.4,910,173 ක පැහැදිලි නොකළ වෙනසක් නිර්ක්ෂණය විය.

1.2.4 ලැබේය යුතු හා ගෙවීය යුතු ගිණුම්

1.2.4.1 ලැබේය යුතු ගිණුම්

(අ) නිෂ්පාදන ණයගැනීයෝ

පහත කරුණු නිර්ක්ෂණය විය.

- i. රු. මේලියන 81ක් ව නිෂ්පාදන ණයගැනීයන් තුළ වර්ෂ 5 ඉකමවූ නොගැනීයන් ප්‍රමාණය රු. මේලියන 44 ක් එනම් 54% ක් විය. මෙම මුදල් අයකට ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගත් බවට තොරතුරු විගණනය වෙත ඉදිරිපත් නොවේ.
- ii. නිෂ්පාදන ණයගැනී පාලන ගිණුම අනුව නිෂ්පාදන ණය ගැනී හර යෝජ්ය රු. 80,461,888 ක වරිනාකමට විශ්‍යපට කුළු නො නිමි උපලේඛනයේ රු. 13,602,867 ක් වූ හර යෝජ්ය හා විවිධ ණයගැනී උපලේඛනයේ රු. 1,300,217 ක් වූ බැර යෝජ්ය ගැලපීම් කර දක්වා තිබුණි.

නිෂ්පාදකයන් වෙත ලබාදී ඇති නො මදල් සඳහා අයටිය යුතු පොලිය නොගැනීයන්ට එකතු කර දක්වා තිබුණි. එම පොලිය 100 % නොලැබේය යන පදනම මත 50 % ක් පමණක් ආදායමට ගෙන ඉතිරි 50 % පොලි වෙන් කිරීමේ ගිණුමක ඇතුළත් කර එම ගිණුමේ බැර යෝජ්ය වූ රු.2,965,479 ක් නිෂ්පාදන ණය ගැනීයන් ගෙන් අඩුකර ගුද්ධ නොගැනී වරිනාකම

රු.92,399,492 ක් ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා නිඩුණි. ඉහත සඳහන් කරුණු අනුව නිෂ්පාදන තායගැනීයන්ගේ නිවැරදි වටිනාකම ගිණුම් වලින් හෙළිදරව් නොවන බවද නිර්ක්ෂණය විය.

(ආ) සිනමාහල් තායගැනීයෝ

පහත කරුණු නිර්ක්ෂණය රිය.

- (i) 2001 වර්ෂයේ සිනමා කාලා වල විශ්‍රාපට බෙදානැර්ම පොද්ගලික මණ්ඩලවලට පැවර්මට පෙර වසා දැමු සිනමා කාලා 164 කින් 2010 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු හහ මුදල් රු. 11,599,690 ක් රිය. මේ සම්බන්ධයෙන් නිති උපදෙස් ලබා ගනිමින් සිරින බව සහාපතිවරයා රිසින් 2011 පුළු මාසයේදී මා වෙත දැනුම් දෙන ලදී.
- (ii) දැනට ක්‍රියාත්මක වන මණ්ඩල වලට අයත් සිනමාකාලා 157 කින් අයවිය යුතු හිහ මුදල් ප්‍රමාණය රු. 107,272,736 ක් රිය. එසේම සිනමාකාලා 15 කට සංස්ථාව රිසින් ගෙවිය යුතු මුදල රු. 316,783 ක් රිය. සමාලෝචිත වර්ෂයේදී අයවිය යුතු මුදල් අයකර ගැනීමට භා ගෙවිය යුතු මුදල් ගෙවීමට කටයුතු කර නොතිබුණි.
- (iii) නියමිත දිනට සංස්ථාවට ගෙවා නොමැති විශ්‍රාපට කුලී භා සංස්ථා භාරය වෙනුවෙන් පසුගිය වර්ෂ 5 ක් තුළ අධිකාර ආදායම් වශයෙන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වූ රු. 15,164,096 ක් සමාලෝචිත වර්ෂය අවසානය වන රිටත් අයකර නොතිබුණි.

(ඇ) සේවක තායගැනීයන්

කාර්ය මණ්ඩලයේ 3 දෙනෙකු වෙත සේවයෙන් ඉවත් රිමේදී වැඩිපුර ගෙවන ලද රු.134,001 ක වන්දී මුදල 1997 වර්ෂයේ සිට නිරුවුල් කර ගැනීමට හෝ එය ගණනය කළ නිලධාරීන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

1.2.4.2 ගෙවිය යුතු ගිණුම්

(අ) විශ්‍රාපට කුලී තාය හිමියන්

පහත කරුණු නිර්ක්ෂණය රිය.

- i. විශ්‍රාපට කුලී තායනම් උපලේඛනයට අනුව රු. 85,375,548 ක් වන බැර යොළයන්ගෙන් රු.14,173,996 ක් එනම් 17% ක් වර්ෂ 5 කට වඩා පැරණි යොළයන් බව නිර්ක්ෂණය විය.

- ii. විනුපට කුලී ණයහිමි පාලන ගිණුමේ රු. 68,474,094 ක බැර ගේෂයට විනුපට සැපයුම් කරුවන් සඳහා වෙනකිරීමේ ගිණුමේ රු. 2,000,000 ක ගේෂය එකතු කර විනුපට කුලී නායහිමි වරිනාකම ලෙස රු. 70,474,094 ක් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි. විනුපට සැපයුම් කරුවන් සඳහා වෙනකිරීමේ ගිණුමෙහි අදුලත් වරිනාකමට අදාළ විනුපට හා විනුපට සැපයුම් කරුවන් හඳුනාගත තැකි තොරතුරු කියිවක විගණනය සඳහා ඉදිරිපත් නොකෙරුණි.

(ආ) වෙනත් නායහිමියන්

පහත කරුණු නිර්ක්ෂණය විය.

- (i) රු.1,795,435 ක් වූ විරිධ නාය හිමියන් තුළ වසර 5 ක් ඉක්මවු රු.1,374,191 ක නාය හිමි ගේෂයක් වූ අතර නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ii) වෙනත් නායහිමියන් තුළ 2003 සිට 2009 දෙසැම්බර් 31 දක්වා කාලයීමාවට අයන් ගෙවිය යුතු ටිගණන ගාස්තු ලෙස රු. 2,805,964 ක ප්‍රතිපාදනයක් සලසා තිබුණු, විගණන ගාස්තු නිරවුල් කර නොතිබුණි. එසේම අදාළ තහවුරු ලියවීම්, නාය හිමියන්ගේ ගේෂ තහවුරු කිරීම නොවීම නිසාත් වයර පහක් ඉක්මවු නායහිමියන් පොත් වලින් ඉටත් කිරීමට නොහැකිව තිබුණි.

1.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

හිමිකම් නොපැ චේනන, යෝචිත නාය අත්තිකාරම්, සංස්ථා යෝචිත නායගැනීයේ, වැටුප් හා වේනන පාලන ගිණුම, නඩු, ජාතික ආදුතිකතට මණ්ඩලයට අදාළව එකතුව රු.53,275,403 ක් සඳහා රිස්තරාජ්මක උපලේඛන, කාල විශ්ලේෂණ හා ලිපිගොනු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

1.2.6 නීති , රිති , රෙගුලාඩී හා කළමනාකරණ නීත්‍ය වලට අනුකූල නොවීම

පහත සඳහන් නීති , රිති , රෙගුලාඩී හා කළමනාකරණ නීත්‍යවලට අනුකූල නොවීම නිර්ක්ෂණය විය.

<p>නීති , රිති , රෙගුලායි හා කළමනාකරණ නීත්‍ය වලට ගොමුව</p> <hr/>	<p>අනුකූල නොවීම්</p> <hr/>
<p>(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වගන්තිය (අ) හා 2000 ජූනි 12 දින හා අංක එච්/පිරි / 09 දරන රාජ්‍ය මුදල් වතුලේය</p>	<p>වරිනාකම 0ැ.45,646,422 ක් වූ ස්ථාවර හා සන් දින තැන්පත් බැංකුවක ආයෝජන කිරීම සඳහා හාන්ධාගාර අනුමැතිය ලබාගෙන නොතිබුණි.</p>
<p>(ආ) 2003 ජූනි 02 දිනැති අංක එච්/පිරි / 12 දරන රාජ්‍ය ව්‍යාපාර වතුලේය</p>	<p>යාවත්කාලීන කළ සංයුක්ත සැලැස්ම වර්ෂය ආරම්භ වීමට අවම වගයෙන් දින 15 කට ප්‍රමා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2010 වර්ෂය සඳහා යාවත්කාලීන කළ සංයුක්ත සැලැස්ම 2011 අගෝස්තු 15 දින වන විටත් විගණකාධිපති ඉදිරිපත් කර නොතිබුණි.</p>
<p>i) 5.1.3 වගන්තිය</p>	<p>2010 වර්ෂයේ මුළු ප්‍රකාශ සමඟ ඉදිරිපත් කළ යුතු 2010 වර්ෂයේ කෙටුම්පත් වාර්ෂික වාර්තාව මුදල් වර්ෂය අවසන් වී දින 60 ක ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2011 අගෝස්තු 15 දින වන විටත් ඉදිරිපත් කර නොතිබුණි.</p>
<p>ii) 6.5.1 වගන්තිය</p>	<p>2010 වර්ෂයේ මුළු ප්‍රකාශ සමඟ ඉදිරිපත් කළ යුතු 2010 වර්ෂයේ කෙටුම්පත් වාර්ෂික වාර්තාව මුදල් වර්ෂය අවසන් වී දින 60 ක ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2011 අගෝස්තු 15 දින වන විටත් ඉදිරිපත් කර නොතිබුණි.</p>
<p>iii) 9.2 (ඩී) වගන්තිය</p>	<p>සංඛ්‍යාත සටහන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් අනුමත කරවා ගෙන නොතිබුණි.</p>
<p>iv) 9.14 වගන්තිය</p>	<p>ආයතනයේ මානව සම්පත් සම්බන්ධයෙන් නීති , රෙගුලායි හා අනෙකුත් කරුණු ඇතුළත් අන් පොතක් පිළියෙල කර එයට හාන්ධාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.</p>

(අ) 2008 දෙසැම්බර් 31 දින හා අංක 30 දුරන රාජ්‍ය පර්පාලන වකුලේඛය වතුලේඛයට අනුව එක් නිලධාරීයකුගේ උපරිම ආපදා ණය හිමිකම රු. 250,000 කට සිමාරිය යුතු වුවන් රට පටහැනීව නිලධාරීන් 5 කට එම උපරිම ආපදා ණය හිමිකම ඉක්මවා රු.659,150 ක් 2010 වර්ෂයේදී ගෙවා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන යාග්‍රහය XXIV වැනි පර්වීපේදයේ

3:17:1 වගන්තිය

ප්‍රධාන නායකරුගේ පාලනය යටතේ කටයුතු කරන කිසිම නිලධාරීයකු එක් නායකරුගේ ඇපකරුවෙකු ලෙස පිළිගත යුතු නොවේ යනුවෙන් සඳහන්ව ඇත්තේ ඇපකරුවන් සම්බන්ධයෙන් එය සැලකිල්ලට නොගත් අවස්ථාවක් රිගණනයට නිර්ක්ෂණය විය.

3:17:3 වගන්තිය

නය මුදල ගෙවා අවසන් කිරීමට පෙර , සේවය අවසන් වීමට නියමිතව සිරින නිලධාරීයක ඇපකරුවෙකු ලෙස ඉදිරිපත් කරන අවස්ථා වලදී එම නිලධාරියාගේ සේවය අවසන් වීමට පෙර පිළිගත හැකි වෙනත් ඇපකරුවෙකු ඉදිරිපත් කරන බවට නායකරු ලිඛිත පොරොන්දුවක් දිය යුතු වුවන් එවැනි ලිඛිත පොරොන්දුවක් ඉදිරිපත් නොකර , සේවය අවසන් කිරීමට ආයතන වයසේ පසුවන නිලධාරීන් ඇපකරුවන් ලෙස යොදා ගෙන තිබු අවස්ථා දෙකක් නිර්ක්ෂණය විය.

(ඉ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

(i) මු.රෝ.104

2010 වර්ෂයේ සිදුවූ වාහන අනතුරක් සම්බන්ධයෙන් මු. රෝ අනුකූලව කටයුතු කර

නොතිබුණි. එම අනුර නිසා සංය්ථාවට දැරීමට සිදුවූ පාඩුව රු. 54,107 ක් වූ අතර එය වගකිව යුතු පුද්ගලයින්ගෙන් ආයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ii) මු.රේ. 188 (2)

පාගම ගිණුම් පහකට අදාළ වටිනාකම රු.441,150 ක් වූ උපලබිධ නොවූ වෙක්සන් 7 සම්බන්ධයෙන් උපලබිධ නොවීමට හෝතු ටීමසා අදාළ පියවරයන් ගැනීමට කටයුතු කර නොතිබුණි.

(iii) මු.රේ.371

අන්තිකාරමක් දෙන ලද කාර්යය නිමකුල විගසම පියවිය යුතු වුවත් වසර 1 සිට 10 දක්වා කාල පරාසයකට අයන් රු. 421,205 ක අන්තිකාරම් නිරවුල් කර නොතිබුණි.

(ඒ) 2007 නොවැම්බර් 28 දින හා අංක අයිවැඳි / 2002 / 02 දරන භාණ්ඩාගාර වක්‍රෝඛය

පර්ගණක උපාංග හා මාදුකාංග සම්බන්ධයෙන් වෙනම වන්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය සමාලෝචනය

2.1.1 මූල්‍ය ප්‍රතිච්‍රිත

අ) ශ්‍රී ලංකා ජාතික විශ්‍රාපට සංය්ථාවේ සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රතිච්‍රිත රු.74,215,602 ක බුදු පුද්‍ර්‍යාලි ඉදෑ අලාභයක් වූ අතර එයට අනුරූපීව ඉකුත් වර්ෂයේ වූ බුදු පුද්‍ර්‍යාලි ඉදෑ අලාභය රු.74,079,907 ක් වූයෙන් බුදු පුද්‍ර්‍යාලි ඉදෑ අලාභයෙහි අනිතකර විවෘතනය රු. 135,695 ක් විය.

(ආ) ඉකත් වර්ෂවල පාඨම සමග සැයදීම

වර්ෂය	වර්ෂයේ බදු පෙර ලාභය/(අලාභය)	අලාභය වැඩිවිම/(අඩුවිම)	අලාභය වැඩිවිම/(අඩුවිම) ප්‍රතිශතයක් ලෙස
-----	-----	-----	-----
	රු.	රු.	
2006	(51,239,741)	6,527,555	15%
2007	(57,173,289)	5,933,548	12%
2008	(59,693,814)	2,520,525	4%
2009	(74,079,907)	14,386,093	24%
2010	(74,215,602)	135,695	0.2%

(ඇ) සමුව්වීත අරමුදල

වර්ෂය	සමුව්වීත අරමුදල	වැඩිවිම/(අඩුවිම)	ප්‍රතිශතයක් ලෙස
	රු.	රු.	
2006	(15,917,613)	2,681,199	(20.25%)
2007	(32,544,037)	16,626,424	104%
2008	66,101,267	98,645,304	303%
2009	64,955,730	(1,145,537)	(1.7%)
2010	64,146,046	(809,684)	(1.25%)

එක් එක් වර්ෂයේදී අලාභය වැඩි එමේ ප්‍රවනතාවයක් පෙන්වුම් කරන අතර ඒ සේවන් සමුව්වීත අරමුදල පිරිහි නිබුණි. 2006 හා 2007 වර්ෂ වලදී අවාසිදායක සමුව්වීත අරමුදලක් වූ අතර 2008 වර්ෂයේදී වත්කම් ප්‍රතාශාගණනයෙන් රු. 115,153,399 ක් ලාභයක් වූයෙන් විභාග බලපෑම මත සමුව්වීත අරමුදලෙහි රු 66,101,267 ක හිතකර වර්ධනයක් ඇති වි නිබුණි. 2009 හා 2010 වර්ෂයන්හිදී නැවත සමුව්වීත අරමුදලේ පිරිහිමක් දක්නට ලැබුණි.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.2.1 කාර්යසාධනය

(අ) විශ්‍රාපට නිෂ්පාදන තොග

- i. 2010 වර්ෂයේදී විශ්‍රාපට 05 ක් සඳහා රු. 3,685,256 ක තොග මුදල් ලබා දී තිබූ අතර 2010 වර්ෂයේදී විසින් විසින් විශ්‍රාපටයක් පමණක් තිරගත වී තිබුණි.
- ii. 2009 වර්ෂයේදී විශ්‍රාපට 12 ක් සඳහා රු. 19,718,626 ක තොග මුදල් ලබා දී තිබූ අතර 2010 දෙසැම්බර් 31 දිනට අය එය යුතුව පැවති ශේෂය රු. 12,560,812 ක් විය. රු. 7,845,494 ක විශ්‍රාපට නිෂ්පාදන තොග ලබා ගත් විශ්‍රාපට 07 ක් 2010 වර්ෂය අවසානය වන විටත් තිරගත වී නොතිබුණි.

(ආ) සිනමාකාලා සඳහා තොග ලබාදීම

පහත කරුණු නිර්ක්ෂණය විය.

- i. 2003 වර්ෂයේදී ගිරිසුමට එලූෂීමකින් තොරව රු. 1,100,000 ක මුදලක් සිනමාකාලාවක් වෙත ලබා දී තිබුණු අතර 2011 අප්‍රේල් වන විටත් එකඟ වාර්කයක් හෝ ආපසු අය වී නොතිබුණි.
- ii. ජාතික විශ්‍රාපට සංවර්ධන අරමුදලට වසර 2002 සිට ආපසු අය එය යුතු රු. 404,719 ක මුදලක් පවතින සිනමාකාලාවක් වෙත 2009 වර්ෂයේදී සංස්ථාව රිසින් රු. 500,000 ක තොග මුදලක් දී තිබුණු එම මුදල් ආපසු අයටීමිද, නිසි පර්ද දියුලී නොතිබුණි. මේ අනුව 2010 දෙසැම්බර් 31 දින වන විට එම සිනමාකාලාවෙන් අයටීය යුතු මුදල රු. 809,612 ක් විය.
- iii. 2010 වර්ෂයට පෙර සිනමාකාලා 05 ක් සඳහා රු. 3,748,000 ක තොග මුදලක් ලබා දී තිබුණු අතර 2010 දෙසැම්බර් 31 දිනට එම සිනමාකාලා වලින් අයටීය යුතු මුදල රු. 3,211,907 ක් විය.
- iv. සමාලෝචන වර්ෂය තුළදී අමාත්‍යාංශ අනුමැතියකින් තොරව සිනමාකාලා තොග මුදල් වෙනුවෙන් වූ පොලී ප්‍රතිගතය 18 1/2% සිට 13% දක්වා අඩුකර තිබුණි.

2.2.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත කරුණු නිර්ක්ෂණය විය.

- (අ) 2003 වර්ෂයේදී වසරකට රු.1,010,784 බැඟින් ගෙවා බදු පදනම මත සංස්ථාව රිසින් ලබාගත් දෑරිගම කන්ට්‍රාස් සිනමා ගාලාවේ පර්පාලන කටයුතු අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරට 2008 නොවැම්බර් 20 දින ලිපිය මගින් බාහිර පුද්ගලයනු වෙත පවරා තිබුණි. ඔහුට එම සිනමා ගාලාවේ ආදායම ලබා ගැනීමට ඉඩදී තිබුණු අතර 2011 මැයි 09 දින තොක් රිසිමන් ගිරිසුමකට එළඹ නොතිබුණි. 2010 දෙසැම්බර් 31 දිනට සිනමාගාලාවෙන් සංස්ථාවට අයවිය යුතු මුදල රු. 1,690,468 ක් විය.
- (ආ) සංස්ථාවේ පර්ක්ෂණ අංශය රිසින් අනාවරණය කරගත් අක්‍රමිතා සඳහා 2010 වර්ෂය තුළදී රු. 81,920 ක් වරිනා හරපත් 36 ක් නිකුත් කර තිබුණුද හරපත් 14 කින් රු. 45,560 ක් පමණක් ලැබේ තිබුණි. ඉතිරි මුදල් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) සංස්ථාවේ සිනමාගාලාව හා ගුවණාගාරය ඉදිකිරීම හා උපකරණ සඳහා වැයව මුදල රු.104,618,634 ක් විය. 2010 වර්ෂයේදී එය භාරිතා කළ අවස්ථා ගණන 25 ක් වූ අතර ඉපයු ආදායම රු. 497,750 ක් පමණක් විය. ඉහත ගොධනැගිලි භාරිතා කළ අවස්ථා පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබාගත හැකි වාර්තා සංස්ථාව රිසින් පවත්වා ගෙන ගොස් නොතිබුණි.

2.2.3 නිෂ්ක්‍රීය හා උන උපයෝගීත වත්කම්

පහත කරුණු නිර්ක්ෂණය විය.

- (අ) වරිනාකම රු. 29,329,517 ක් වූ ස්ථාවර වත්කම් අයිතම 14 ක් වසර 15 සිට 26 කාල පරායයක් තුළ නිෂ්ක්‍රීයව පවතින බව නිර්ක්ෂණය විය.
- (ආ) 2003,2004,2005 හා 2006 වර්ෂය වලට ආදාළව රු. 515,560 ක් වරිනාකමින් යුත් වාර්ෂික වාර්තා පිටපත් 1997 ක ප්‍රමාණයක් පවතින බව නිර්ක්ෂණය විය. ආදාළ පිටපත් අවකාෂ පුද්ගලයන්ට මිලදී ගැනීම සඳහා අවස්ථා සලසා නොතිබුණි.

2.2.4 මානව සම්පත් කළමනාකරණය

පහත කරුණු නිර්ක්ෂණය විය.

- (අ) 2009 ජූනි මායෙයේ සිට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී තනතුර පුරුෂ්පාදුව පැවති අතර 2011 මැයි 15 දින වන විටත් එම තනතුර පිරිවීමට කටයුතු කර නොතිබුණි. මෙම

නනුරට අදාල නඩු දෙකක් ඇති බවත් එම නඩු අවසාන වන තුරු සාමාන්‍යාධිකාරීවරයු පත් කර ගැනීමට නොහැකි වි ඇති බවත් සහාපතිවරයා රිසින් මා ටෙත ද්‍රීවන ලදී.

(ආ) අයදුම්පත් කැදුවේමකින් හා නිසි අනුමැතියකින් තොරව වයස ප්‍රවිරුදු 60 හා රට වැඩි නිදෙනෙකු 2010 පුලු මාසයේ සිට කොන්ත්‍රාත් පදනම මත සම්බන්ධීකාරණ නිලධාරීන් වශයෙන් සේවයට බඳවා ගෙන 2010 වර්ෂය තුළදී රු. 365,400 ක මුදලක් ගෙවා නිබුණි. ඔවුන් රිසින් කරන ලද කාර්යයන් සම්බන්ධව මාස තුනකට වරක් ඉදිරිපත් කළ යුතු ප්‍රගති වාර්තා සංස්ථාවට ඉදිරිපත් කර නොතිබුණි.

2.2.5 වාහන සංචිතය

පහත කරුණු නිර්ක්ෂණය විය.

(අ) ජාතික විනුපට සංස්ථාව සතුව වෙන්කළ වාහන 2 ක් ද සංචිත වාහන 7 ක් ද පවතී. වෙන්කළ වාහන 2 න් විස් වාහනයක් කුලී පදනම මත ලබාගෙන නිබුණු අතර මේ සඳහා මාසයකට රු.55,000 බැහින් මාස 4 ක කාලයක් සඳහා රු.220,000 ගෙවා නිබුණි.

(ආ) සමාලෝචන වර්ෂය තුළ වාහන අනුරුදු 2 ක් සිදු වි අතර මෙම අනුරුදු පිළිබඳ තොරතුරු රිගණකාධිපති වෙත වාර්තා කර නොතිබුණි. එම වාහන අලුත්වැඩියාව සඳහා දැරු රියදම රු.487,426 ක් වූ අතර ලද රක්ෂණ වනදී මුදල රු.422,583 ක් වූයෙන් සංස්ථාවට දැරීමට සිදු වූ අලාභය රු. 64,843 ක් විය.

2.2.6 අභාන්තර රිගණනය

අභාන්තර රිගණන නිලධාරී තනතුර 2001 වර්ෂයේ සිට පුරුෂපාඩුව් පැවතිමෙන් අභාන්තර රිගණන කටයුතු විධීමත්ව හා කාර්යක්ෂමව කරගෙන යාම සඳහාන්, එළදායී කළමණාකාරීන්ව පාලන කාරකයක් ලෙස උපයෝගී කරගැනීම සඳහාන් අභාන්තර රිගණන අංශය ප්‍රමාණවත් දායකත්වයක් නොසපයන බව නිර්ක්ෂණය විය.

2.2.7 අයවැය පාලනය

සමාලෝචන වර්ෂයේ අයවැය ගත ආදායම / වියදම් සතා ආදායම / වියදම් සමඟ සැසදීමේදී ආදායම / වියදම් කාණ්ඩ 26 ක් සම්බන්ධයෙන් විවෘතනය 50% ක එ වධා වැඩි වූයෙන් අයවැය ලේඛනය පළදායී කළමණාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබු බව නිර්ක්ෂණය විය.

03. පද්ධති හා පාලන

විගණනයේ තිර්ක්ෂණය වූ පද්ධති හා පාලන දුම්වලතා සංස්ථාවේ සහාපතිවරයාට වර්න්වර පෙන්වා දෙන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ගායගැනී / ගායහිමි පාලනය
- (ඇ) ආයෝජන
- (ඇ) ස්ථාවර වත්කම්
- (ඉ) ආපසු ගෙවිය යුතු තැන්පතු
- (ඊ) බැංකු සැයුදුම්
- (උ) සංයුත්ත සැලැස්ම
- (ඌ) ආපදා මෙය
- (ක) සිනමාකාලාව හා ගුවණාගාරය භාරීනය